

1. මූල්‍ය ප්‍රකාශන

1.1 තත්ත්වගණනය කළ මතය

සීමාවකපුර නගර සභාවේ 2024 දෙසැම්බර් 31 දිනට වත්කම් හා වගකීම් ප්‍රකාශනය, එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය, ශුද්ධ වත්කම්/ ස්කන්ධය වෙනස්වීමේ ප්‍රකාශනය, මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ ප්‍රමාණාත්මක ගිණුම්කරණ ප්‍රතිපත්තිවලට අදාළ තොරතුරුද ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන්වලින් සමන්විත 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන නගර සභා ආඥා පනතේ (255 අධිකාරය) 181 (1) උපවගන්තිය සහ 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 10(1) උප වගන්තිය සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවේ ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, මූල්‍ය ප්‍රකාශනවලින් 2024 දෙසැම්බර් 31 දිනට සීමාවකපුර නගර සභාවේ මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරීත්වය හා මුදල් ප්‍රවාහ පළාත් පාලන ආයතන සඳහා වූ ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතියට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

1.2 තත්ත්වගණනය කළ මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මා මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් තත්ත්වගණනය කළ මතයක් පළ කරනු ලැබේ.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතිවලට (ශ්‍රී.ලං.වි.ප්‍ර.) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිති යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ තත්ත්වගණනය කළ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාලනය කරන පාර්ශවයන්ගේ වගකීම්

මෙම මූල්‍ය ප්‍රකාශන පළාත් පාලන ආයතන සඳහා වූ ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතියට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර වූ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකි වනු පිණිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

නගර සභාවේ මූල්‍ය වර්ථාකරණ ක්‍රියාවලිය සම්බන්ධ වගකීම, පාලනය කරන පාර්ශවයන් විසින් දරනු ලබයි. 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16 (1) උප වගන්තිය ප්‍රකාරව නගර සභාවේ වාර්ෂික හා කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතුය.

1.4 විගණන විෂය පථය (මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම)

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණන වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සැමවිටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන

තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවිය හැකි අතර, එහි ප්‍රමාණාත්මකභාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුබවින් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනාගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්සන්ධානයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන්, වේතනාත්මක මහඟුරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මඟ හැරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවුවද, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබාගන්නා ලදී.
- භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය, ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව් කිරීම් අගයන ලදී.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ථ ඉදිරිපත් කිරීම් අගයන ලදී.

හැකිතාක් දුරට හා අවශ්‍ය ඕනෑම විටෙක පහත සඳහන් දෑ පරීක්ෂා කිරීම සඳහා විගණන විෂය පථයද පුළුල් කර ඇත.

- තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලන කල නගර සභාවේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට හැකිවන පරිදි එහි සංවිධානය, පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි විධිමත්ව හා ප්‍රමාණාත්මකව සැලසුම් කර තිබේද යන බව සහ එකී පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි ඵලදායී ලෙස පවත්වාගෙන යනු ලැබේ ද යන බව;
- අදාළ ලිඛිත නීතියකට හෝ නගර සභාව විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානයකට අනුකූලව, නගර සභාව ක්‍රියා කර ඇති බව,
- සිය බලතල, කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූලව කටයුතු කර ඇති බව,
- සම්පත් සකසුරුවම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ සහ අදාළ නීතිරීතිවලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර ඇති බව.

1.5 වෙනත් තෛතික අවශ්‍යතා පිළිබඳ වාර්තාව

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ පහත සඳහන් අවශ්‍යතාවයන් සම්බන්ධයෙන් විශේෂ ප්‍රතිපාදන ඇතුළත් වේ .

(අ) 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6 (1) (ඇ) (iii) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව නගර සභාවේ මූල්‍ය ප්‍රකාශන ඉකුත් වර්ෂය සමඟ අනුරූප වේ.

(ආ) 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6 (1) (ඇ) (iv) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව ඉකුත් වර්ෂයේදී මා විසින් සිදුකරන ලද නිර්දේශයන් ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත්ව ඇත.

1.6 මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම සම්බන්ධයෙන් වූ විගණන නිරීක්ෂණ

1.6.1 පළාත් පාලන ආයතන සඳහා වූ ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතියට අනුකූල නොවීම

අදාළ ප්‍රමිතියට යොමුව සහිතව සභාවේ අදහස් දැක්වීම අනුකූල නොවීම	නිර්දේශය
(අ) ප්‍රමිතියේ 3 වන පරිච්ඡේදයේ 3.7 සහ 3.9 (අ) ඡේද පරිදි සමාලෝචිත වර්ෂයේ මූල්‍ය ප්‍රකාශන කට්ටලය තුළ අයවැයගත තොරතුරු හෙළිදරව් කර නොතිබුණි.	2025 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂයේ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී නිවැරදි කිරීමට කටයුතු කරන බව.
(ආ) ප්‍රමිතියේ 3 වන පරිච්ඡේදයේ 3.26 ඡේදයට පටහැනිව මාස 06 හා ඊට වැඩි රු. 31,580,995 ක් වූ ස්ථාවර තැන්පතු, මුදල් ප්‍රවාහ ප්‍රකාශයෙහි වර්ෂය අවසාන මුදල් හා මුදල් සමාන දෑ වල ඇතුළත් කිරීම හේතුවෙන් ඊට සමාන වටිනාකමකින් මුදල් ප්‍රවාහ ප්‍රකාශයේ වර්ෂය අවසාන මුදල් හා මුදල් සමාන දෑ වැඩියෙන් දක්වා තිබුණි.	එම
(ඇ) ප්‍රමිතියේ 3 වන පරිච්ඡේදයේ 3.30 ඡේදය ප්‍රකාරව 2024 වර්ෂය තුළදී ලද ප්‍රාග්ධන වියදම් සඳහා වූ ප්‍රදාන රු. 24,021,015 ක් මුදල් ප්‍රවාහ ප්‍රකාශයෙහි මූල්‍ය ක්‍රියාකාරකම් යටතේ මුදල් ගලා ඒමක් ලෙස නොගැලපීම හේතුවෙන් මූල්‍ය ක්‍රියාකරකම්වලින් ජනනය වූ ශුද්ධ මුදල් ප්‍රවාහය උක්ත වටිනාකමින් අඩුවෙන් දක්වා තිබුණි.	2025 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂයේ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී නිවැරදි කිරීමට කටයුතු කරන බව.
(ඈ) ප්‍රමිතියේ 4 වන පරිච්ඡේදයේ 4.14 ඡේදය පරිදි සභාව විසින් 2024 අවසන් මූල්‍ය ප්‍රකාශන සකස් කිරීමේදී නිවැරදි කරන ලද රු. 67,289,722 ක් වූ පූර්ව	2025 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂයේ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී නිවැරදි කිරීමට කටයුතු කරන බව.

කාලපරිච්ඡේදවල වැරදි සම්බන්ධයෙන් මූල්‍ය ප්‍රකාශනවල හෙළිදරව් කිරීම් සිදු කර නොතිබුණි.

- | | |
|--|--|
| <p>(ඉ) ප්‍රමිතියේ 6 වන පරිච්ඡේදයේ 6.13 ඡේදය ප්‍රකාරව වත්කමක් භාවිතය සඳහා ලබාගත හැකි අවස්ථාවේ සිට එය ක්ෂය කිරීම ආරම්භ වන නමුත් ඊට පටහැනි ක්ෂය ප්‍රතිපත්තියක් නගර සභාවේ මූල්‍ය ප්‍රකාශනවල හෙළිදරව් කර තිබුණි. මේ අනුව 2024 වර්ෂයේ මිලදී ගත් රු. 56,140,367 ක අයිතම 08 ක දේපළ පිරියත හා උපකරණ සමාලෝචිත වර්ෂයට අදාළව සභාව විසින් ක්ෂය කර නොතිබුණු අතර එම වත්කම්වලට අදාළ වාර්ෂික ක්ෂය රු. 905,281 ක් විය.</p> | <p>2020 වර්ෂයේ සිටම අවසාන ගිණුම් සකස් කිරීම පිළිබඳව පුහුණු වැඩමුළුවලදී මිලදී ගත් වර්ෂයේ ක්ෂය නොකිරීමටත් අපහරණය කරන අවස්ථාවේ මුළු වර්ෂය සඳහාම ක්ෂය කිරීමටත් උපදෙස් ලබා දී ඇති බවත් පළාත් පාලන කොමසාරිස්ගේ ලිපියකින් දැනුවත් කර ඇති බවත්, ඒ අනුව 2020 වර්ෂයේ සිට මේ දක්වා ක්ෂය ගණනය කර ඇති බව.</p> |
|--|--|

1.6.2 ගිණුම්කරණ අඩුපාඩු

- | විගණන නිරීක්ෂණය | සභාවේ අදහස් දැක්වීම | නිර්දේශය |
|---|---|--|
| <p>(අ) නගර සභාවේ පෙර වර්ෂවල සහ ප්‍රවර්ධන වර්ෂයට අදාළව සිදු කරන ලද ගිණුම්කරණ වැරදි නිවැරදි කිරීම් අතරින් 2024 වර්ෂයේ දී පාලම් බොක්කු මංමාවත් සඳහා ගෙවූ රු. 2,553,210 ක වටිනාකමක් පාලම් බොක්කු මංමාවත් ගිණුමටත් සමුච්චිත අරමුදලටත් ගැලපිය යුතු වුවත් එසේ සිදුකර නොතිබූ හෙයින් දේපළ පිරියත හා උපකරණ සහ සමුච්චිත අරමුදල එම වටිනාකමින් අඩුවෙන් දක්වා තිබුණි.</p> | <p>2025 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂයේ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී නිවැරදි කිරීමට කටයුතු කරන බව.</p> | <p>ගිණුම් නිවැරදිව පිළියෙල කළ යුතුය.</p> |
| <p>(ආ) ප්‍රාග්ධන ප්‍රදාන ලෙජර් ගිණුමේ අවසාන ශේෂය වූ රු. 105,030,413 ක වටිනාකම විස්තීර්ණ ආදායම් ප්‍රකාශනයේ වෙනත් විස්තීර්ණ ආදායම් යටතේ ගලපා තිබුණි. පළාත් පාලන ආයතන සඳහා වූ ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතියේ 2.5 ඡේදය ප්‍රකාරව අස්තීත්ත්වයක් එහි මූල්‍ය ප්‍රකාශන උපවිත පදනම් ගිණුම්කරණය භාවිත</p> | <p>2025 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂයේ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී නිවැරදි කිරීමට කටයුතු කරන බව.</p> | <p>ගිණුම් නිවැරදිව පිළියෙල කළ යුතුය.</p> |

කර පිළියෙල කළ යුතුය. ඒ අනුව උපවිත පදනමට අදාළව වර්ෂයේ ප්‍රාග්ධන ප්‍රදාන වටිනාකම රු. 49,403,108 ක් වෙනත් විස්තීර්ණ ආදායම් යටතේ නොගැලපීම හේතුවෙන් මුළු විස්තීර්ණ ආදායම රු. 55,627,305 කින් වැඩියෙන් දක්වා තිබුණි.

1.6.3 නොසැසඳූ පාලන ගිණුම් හෝ වාර්තා

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට මූල්‍ය ප්‍රකාශන අනුව නගර සභාව සතු අධිකතා උණනා ගිණුමේ ශේෂය රු. 50,337,772 ක් වූ අතර උපලේඛන අනුව ශේෂය රු. 52,773,713 ක් වූයෙන් රු. 2,435,941 ක වෙනසක් විය.	2025 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂයේ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී නිවැරදි කිරීමට කටයුතු කරන බව.	ගිණුම්කරණ වරද ඉදිරියේදී නිවැරදි කිරීමට පියවර ගත යුතුය.
(ආ) සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට මූල්‍ය ප්‍රකාශන අනුව නගර සභාව සතු බැංකු ගිණුමේ ශේෂය රු. 10,057,214 ක් වූ අතර බැංකු ශේෂ සනාථන ලිපි අනුව ශේෂය රු. 19,018,434 ක් වූයෙන් රු. 8,961,220 ක වෙනසක් විය.	එම	එම

1.7 අනුකූල නොවීම

1.7.1 නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට අනුකූල නොවීම

නීති, රීති, රෙගුලාසි අනුකූල නොවීම ආදියට යොමුව	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
2020 අගෝස්තු 28 දිනැති අංක 2020/01 දරන රාජ්‍ය මූල්‍ය චක්‍රලේඛයේ 9.1 ඡේදය	අවස්ථා 15 කදී ලබා දී තිබුණු අත්තිකාරම් පියවීම සඳහා දින 16 ත් දින 55 ත් අතර කාලයක් ප්‍රමාද වී තිබුණි.	බස්නාහිර පළාත් පාලන ආයතන සඳහා පළාත් මූල්‍ය රීති අදාළ වන අතර එහි 261.2(උ) අනුව 2024 දෙසැම්බර් 31 දිනට පෙර අත්තිකාරම් සියල්ල පියවා අවසන් කළ බව.
		තත්කාර්ය අතුරු අග්‍රිම, කාර්ය නිම කළ විගසම පියවීමට පියවර ගත යුතුය.

2. මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵල

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා සභාවේ වියදම ඉක්මවූ ආදායම රු. 3,027,688 ක් වූ අතර ඊට අනුරූපව ඉකුත් වර්ෂයේ වියදම ඉක්ම වූ ආදායම රු. 15,143,714 ක් විය.

2.2 ආදායම් පරිපාලනය

2.2.1 ඇස්තමේන්තුගත ආදායම්, බිල් කළ ආදායම්, රැස් කළ ආදායම් හා හිඟ ආදායම්

ලේකම් විසින් ඉදිරිපත් කළ තොරතුරු අනුව සමාලෝචිත වර්ෂයට හා ඉකුත් වර්ෂයට අදාළව ඇස්තමේන්තුගත ආදායම්, බිල් කළ ආදායම්, රැස් කළ ආදායම් හා හිඟ ආදායම් පිළිබඳ තොරතුරු පහත දැක්වේ.

	ආදායම් ප්‍රභවය	2024				2023			
		ඇස්තමේන්තුගත ආදායම	බිල් කළ ආදායම	රැස් කළ ආදායම	දෙසැම්බර් 31 දිනට මුළු හිඟය	ඇස්තමේන්තුගත ආදායම	බිල් කළ ආදායම	රැස් කළ ආදායම	දෙසැම්බර් 31 දිනට මුළු හිඟය
		රු.000	රු.000	රු.000	රු.000	රු.000	රු.000	රු.000	රු.000
i)	වරිපනම් හා බදු	36,918	35,218	25,003	10,215	32,285	33,816	21,243	12,573
ii)	කුලී	48,509	49,018	46,619	2,399	56,454	41,882	37,640	4,242
iii)	බලපත්‍ර ගාස්තු	1,305	656	656	0	1,297	567	567	0
iv)	වෙනත් ආදායම්	103,060	42,399	40,864	1,535	46,620	34,710	16,736	17,974
		<u>189,792</u>	<u>127,291</u>	<u>113,142</u>	<u>14,149</u>	<u>136,656</u>	<u>110,975</u>	<u>76,186</u>	<u>34,789</u>

2.2.2 ආදායම් රැස්කිරීමේ කාර්යසාධනය

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) සමාලෝචිත වර්ෂය සඳහා බිල් කළ වරිපනම් හා බදු ආදායම රු. 35,217,992 ක් වුවද වර්ෂය තුළදී එකතු කර ගත් වරිපනම් හා බදු ආදායම රු. 25,003,420 ක් වූ බැවින් තවදුරටත් එකතු කර ගත යුතු හිඟ වරිපනම් බදු ආදායම රු. 10,214,572 ක් බව විගණනයේදී නිරීක්ෂණය විය.	2024 වර්ෂයේ අවසන් කාර්තු 02 හි ආදායම් අංශයෙහි සියලුම නිලධාරීන් තක්සේරු ප්‍රතිශෝධන කටයුතු සඳහා සහභාගී වූ බැවින් මෙම මුදල අයකර ගැනීමට අපහසු විය. මේ වනවිට මෙම හිඟ වරිපනම් බදු මුදල් අයකර ගැනීමට අවශ්‍ය කටයුතු කරමින් සිටින අතර 2025 ජනවාරි 01 සිට 2025 මාර්තු 31 දක්වා අයකර ඇති හිඟ වරිපනම් බදු මුදල රු. 4,710,905 ක් බව.	හිඟ වරිපනම් නිසි පරිදි අයකර ගැනීමට කටයුතු කළ යුතුය.
(ආ) සමාලෝචිත වර්ෂය සඳහා බිල් කළ කුලී ආදායම රු. 49,018,032 ක් වුවද වර්ෂය තුළදී ඉන් එකතු කර ගත් කුලී	2024 දෙසැම්බර් 31 දිනට පවතින හිඟ කුලී ආදායම එකතු කිරීම සඳහා නිවේදන යවා ඉදිරි කටයුතු	හිඟ කුලී ආදායම නිසි පරිදි අයකර ගැනීමට කටයුතු කළ යුතුය.

ආදායම රු.46,618,940ක් වන සිදුකරමින් පවතින බව.
බැවින් තවදුරටත් එකතු කර ගත යුතු
හිඟ කුලී ආදායම රු.2,399,093ක්
විය.

3. මෙහෙයුම් සමාලෝචනය

3.1 කළමනාකරණ අකාර්යක්ෂමතා

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) 1916 වර්ෂයේ පමණ සිට නගර සභාව විසින් නඩත්තු කරන වැවේ කැලේ නිශ්චිතව ප්‍රමාණය දැක්විය නොහැකි භූමිය 2025 පෙබරවාරි වන විටද සභාවට පවරා ගැනීමට නොහැකි වී තිබුණි. මේ හේතුවෙන් පළාත් පාලන බල ප්‍රදේශවල සංචාරක යටිතල පහසුකම් සංවර්ධනය සඳහා පළාත් සභා ප්‍රතිපාදන යටතේ වෙන්කර තිබුණු රු.මිලියන 10 ක ව්‍යාපෘතිය අනුමත කර ක්‍රියාත්මක කිරීමට නොහැකි වී තිබුණි.	2019 සිට මේ දක්වාම මෙම වැවේ කැලේ ඉඩමේ හිමිකාරත්වය ලබා ගැනීමේ අරමුණින් වගකිව යුතු පාර්ශව වෙත ලිපි යොමු කර ඇති අතර විෂය නිලධාරීගේ සටහන් පරිදි වැවේ කැලේ වනාන්තරයට අයත් භූමියෙන් මැනුම් කටයුතු කර උපරිම අක්කර 10ක යටත්ව බිම් කොටසක් බදු පදනම මත සිතාවකපුර නගර සභාව වෙත ලබා දීමට කටයුතු කරන බව.	වැවේ කැලේ භූමි ප්‍රමාණය නිශ්චිතව හඳුනාගෙන අයිතිය නගර සභාව පවරා ගැනීමට පියවර ගත යුතුය.
(ආ) 2024 වර්ෂය සඳහා සිදුකර තිබුණු දැන්වීම් පුවරු සමීක්ෂණයේදී දැන්වීම් පුවරු 181 ක් හඳුනාගෙන තිබුණද, එයට ඇතුළත්ව නොතිබුණු නගර සීමාව තුළ කිලෝමීටර් 02 ක පමණ දුරක් ඇතුළත අවසර පත්‍රයක් ලබා නොගෙන ප්‍රදර්ශනය කර තිබුණු දැන්වීම් පුවරු 24 ක් භෞතික පරීක්ෂාවේදී නිරීක්ෂණය වූ අතර, එම පුවරුවල ඇස්තමේන්තුගත ආදායම රු. 385,200 ක් විය.	අදාළ දැන්වීම් පුවරු 2024 වර්ෂයෙහි අවසන් කාර්තුවේදී හා 2025 වර්ෂයෙහි මුල් කාර්තුවේදී ස්ථාපනය කරන ලද බව හා එහිදී ගෙවිය යුතු ප්‍රචාරක දැන්වීම් ගාස්තු 2025 අප්‍රේල් මස අවසන් වීමට පෙර අයකර ගැනීමට කටයුතු කරන බව.	සෑම වර්ෂයකදීම දැන්වීම් පුවරු සමීක්ෂණයක් සිදු කර ආදායම් අයකර ගැනීමට කටයුතු කළ යුතුය.

3.2 මානව සම්පත් කළමනාකරණය

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
සභාවේ අනුමත සේවක සංඛ්‍යාව 175ක් වූ අතර සේවයේ නියුතු තත්‍ය සේවක සංඛ්‍යාව 179ක් විය. ඒ තුළ පුරප්පාඩු 22 ක් පැවතුණු අතර, ප්‍රාථමික ගණයේ නිලධාරීන් 19ක් සහ ද්විතියික ගණයේ නිලධාරීන් 10 දෙනෙකුගේ	සභාවේ අනුමත සේවක සංඛ්‍යාව 175ක් වූ අතර සේවයේ නියුතු තත්‍ය සේවක සංඛ්‍යාව 180කි. 2025.03.31 දින වන විට පුරප්පාඩු සංඛ්‍යාව 21 කි. ද්විතියික ගණයේ නිලධාරීන් 10 දෙනෙකුගේ හා	පුරප්පාඩු පිරවීමට පියවර ගත යුතුය.

අතිරික්තයක්ද පැවැතිණි.

ප්‍රාථමික සේවකයින් 19 දෙනෙකුගේ අතිරික්තයක් පැවති බව.

4. ගිණුම්කටයුතුභාවය සහ යහපාලනය

4.1 වාර්ෂික ක්‍රියාකාරී සැලැස්ම

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) ආයතනයක් ලෙස මහජන පැමිණිලි සඳහා මැදිහත්වීම දෛනිකව ඉලක්කගත කර තිබුණද භෞතික ප්‍රගතිය වර්ෂයට පැමිණිලි 64 ක් පමණි.	අනතුරුදායක ගස් සම්බන්ධව පැමිණිලි 38 ක් ලැබී ඇති අතර එම සංඛ්‍යාව මෙහි ඇතුළත් වී නොමැති බව.	මහජන පැමිණිලිවලට අදාළ භෞතික ප්‍රගතිය වැඩිකර ගත යුතුය.
(ආ) කාර්ය මණ්ඩල රැස්වීම වර්ෂයකට 08 ක් පැවැත්වීමට ඉලක්කගත කර තිබුණද, භෞතික ප්‍රගතිය 03 ක් වූයෙන් කාර්යසාධනය ඉතා පහල මට්ටමක පැවතුණි.	මෙම වර්ෂයත් තුළ නියමිත පරිදි කාර්ය මණ්ඩල රැස්වීම පැවැත්වීමට කටයුතු සිදු කරන බව.	නියමිත පරිදි කාර්ය මණ්ඩල රැස්වීම් පැවැත්වීමට කටයුතු කළ යුතුය.

4.2 අයවැය පාලනය

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) දිළිඳු සහන ගෙවීම - ගර්භණී මාතාවන් සඳහා ඇදුම් ලබාදීම සඳහා වෙන්වූ ප්‍රතිපාදන මුදලින් රු. 360,050 ක් හෙවත් සියයට 72 ක ප්‍රමාණයක් උපයෝජනය නොකර ඉතිරි වී පැවතුණි.	ඉතිරිව ඇති ප්‍රතිපාදන සඳහා අයදුම්පත්‍ර මේ වන විට ලබාගෙන ඇති බැවින් එම කටයුතු සඳහා ණයහිමි වෙන් කොට ඇති බව.	ප්‍රතිපාදන අදාළ කාර්යයන් සඳහා උපයෝජනය කිරීමට කටයුතු කළ යුතුය.
(ආ) නව වෙළඳ සංකීර්ණයේ උඩ මහල් කඩ කාමර ඉදි කිරීම සඳහා වෙන් වූ ප්‍රතිපාදන මුදල රු. 38,600,000 ක් වූ අතර 2024 දෙසැම්බර් 31 දිනට මුළු වියදම රු. 3,195,415 ක් වූයෙන් ප්‍රතිපාදන උපයෝජනය සියයට 8.3ක් පමණක් විය.	2024 වර්ෂය තුළ එම කටයුතු අවසන් නොවූ බැවින් ඉදිකිරීම් කටයුතු සිදු නොකළ බව.	නිසි අධ්‍යයනයකින් පසුව ප්‍රතිපාදන රැස්කිරීම් සිදු කළ යුතුය.